



කැලණීය විශ්ව විද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථා සහ අධ්‍යාපන ආධ්‍යාත්මක කේත්‍යය

වාණිජ හා කළමණාකරන ආධ්‍යාත්මක පියිය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි දෙවන වසර පරීක්ෂණය (බාහිර) -2013

2016 - ඔක්තෝබර්

BCOME 2035 - ව්‍යාපාර සංඛ්‍යානය

ප්‍රශ්න සංඛ්‍යාව : (හයයි) 06

කාලය : පැය 03 ඩි

මිනැම ප්‍රත්‍යාග්‍ය පෙනීමෙහි සංඛ්‍යානය.

01. A. ව්‍යාපාරික පරීසරයක් තුළ තීරණ ගැනීම සඳහා සංඛ්‍යානය සම්බන්ධ වන්නේ කෙසේදි පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- Aa. සංඛ්‍යාන ක්‍රම හා විසඳිය හැකි ව්‍යාපාරික ගැට්ටී තුනක් ලියන්න.

(ලකුණු 06)

- Ae. පහත සඳහන් දත්ත විදුලි අයිතමයක ජීවන කාලය පැයවලින් ගත් නියැදියක් හා සම්බන්ධ වේ.

123, 116, 122, 110, 175, 126, 125, 111, 117, 118

ඉහත දත්ත සඳහා

මධ්‍යස්ථානය, මධ්‍යනාය, විවෘතතාවය සහ සම්මත අපගමනය ගණනය කරන්න.

මධ්‍ය ලබාගත් ප්‍රතිඵ්‍යා අර්ථකථනය කරන්න.

(ලකුණු 09)

(මුළු ලකුණු 20)

02. A. ව්‍යාපාර කෙශ්‍රය තුළ කාලග්‍රෑම් විශ්ලේෂණය ඉගෙනීමේ වැදගත්කම කුමක්ද ?

(ලකුණු 03)

- Aa. කාලග්‍රෑම් විශ්ලේෂණය සඳහා යෙදා ගත හැකි ආකෘති වර්ග මොනවාද ?

(ලකුණු 04)

- අ. කාලෝග්‍රේනී වියුලේෂණයේ එන අතුමවත් වලන, වක්‍රීය වලන වලින් වෙනස් වන්නේ කෙසේදී පැහැදිලි කරන්න.

(ලකුණු 03)

- ඉ. එක්තරා නිෂ්පාදන ආයතනයක් හා සම්බන්ධ විකුණුම් වලට සම්බන්ධ දත්ත පහත දක්වේ.

අවුරුදු	විකුණුම් ආදායම (රුපියල් දහස්)
2006	2.0
2007	1.5
2008	3.5
2009	3.8
2010	2.6
2011	1.9
2012	3.1
2013	3.4
2014	2.5
2015	2.8

- i. ඉහත දත්ත සඳහා විසිරි තින් සටහනක් අදින්න.
- ii. අඩුතම වර්ග ක්‍රමය උපයෝගී කර ගනිමින් උපනතිය ඇස්තමේන්තු කරන්න.
- iii. 2016 වර්ෂය සඳහා විකුණුම් ඇස්තමේන්තු කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

03. අ. නියැදීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

(ලකුණු 04)

- ආ. පහත සඳහන් නියැදී කුම කෙටියෙන් හඳුන්වන්න.
- i. කුමීක නියැදීම
 - ii. සාත නියැදීම

(ලකුණු 06)

- අ. නියැදීම දේශ යනු මොනවාද ? නියැදීම දේශ අවම කර ගත හැක්කේ කෙසේද ?

(ලකුණු 04)

- ඉ. "නියුතුම් තොවන දේශ පහසුවෙන් වළක්වා ගත හැකිය". යන ප්‍රකාශය හා ඔබ එකත වන්නේ ද? යන්න පැහැදිලි කරන්න.

මධ්‍යගේ අදහස් තහවුරු කිරීම සඳහා කරුණු දක්වන්න.

(ලකුණු 06)
(මුළු ලකුණු 20)

04. පහත සඳහන් වන්නේ පවුල් දහසක් ආහාර හා නිවාස මත කරන ලද වියදම් රුපියල් දහස් වලිනි.

ආහාර සඳහා වියදම (රුපියල් දහස්)	නිවාස සඳහා වියදම (රුපියල් දහස්)
9.2	4.3
9.3	3.9
9.5	5.2
8.9	5.1
9.7	5.4
8.7	4.7
10.1	6.9
9.4	5.5
9.8	3.6
9.7	4.3

- අ. අඩුතම වර්ග නිමානන ක්‍රමය උපයෝගී කරගතිමින් ආහාර හා නිවාස මත කරන වියදම් වල ප්‍රතිපායන සම්කරණය ඇස්තමේන්තු කරන්න.

(ලකුණු 10)

- ආ. සහ - සම්බන්ධතා සංගුණකය සහ නිර්ණන සංගුණකයෙහි අගයන් ඇස්තමේන්තු කරන්න.

(ලකුණු 06)

- ඇ. ඔබ ලබාගත් ප්‍රතිඵල අර්ථකථනය කරන්න.

(ලකුණු 04)
(මුළු ලකුණු 20)

05. අ. සසම්භාවී විවෘතයන් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

(ලකුණු 03)

අං. විවික්න සම්භාවිතා ව්‍යාප්ති සහ සන්තතික සම්භාවිතා ව්‍යාප්ති සඳහා උදාහරණ ලියන්න.

(ලකුණු 08)

අං. සම්භාවිතාවයේදී පොයිසේන් ව්‍යාප්තිය කුමන තත්ත්වයන් යටතේ වැදගත් වන්නේද?

(ලකුණු 03)

ඉ. පොයිසේන් ව්‍යාප්තියෙහි සම්භාවිතා ව්‍යාප්ති ශ්‍රීතය ලියන්න.

(ලකුණු 02)

ඊ. ආයතනයක ලේකම්වරියක් සාමාන්‍යයන් එක් පිටුවකට දේශීයක් දෙකක් සිදු කරයි. රේග පිටුවේදී දේශීයක් 4 ක් හෝ කිසිදු දේශීයක් සිදු නො කිරීමේ සම්භාවිතාවය කොපමණද?

(ලකුණු 04)

(මුළු ලකුණු 20)

06. පහත සඳහන් ඒවායින් ඕනෑම හතරක් පැහැදිලි කරන්න.

අ. ලක්ෂුමය නිමානනය

ආ. ප්‍රාන්තර නිමානනය

ඇ. විශුම්න ප්‍රාන්තර

ඉ. t - ව්‍යාප්තිය

ඊ. x^2 ව්‍යාප්තිය

(ලකුණු $5 \times 4 = 20$)

(මුළු ලකුණු 20)